



"තිරසාර කෘෂිකර්ම සංවර්ධනය කරා උච්ච පළාත මෙහෙයවීමේ පෙරගමන්කරු"

පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (උච්ච)
PROVINCIAL DEPARTMENT OF AGRICULTURE (UVA)
මාකාඣාණ ව්‍යවසායාද් ත්‍රිඣාණකකඣාණ (ඣඣඣඣ)



රත්වත්ත මාවත, බදුල්ල. රත්වත්ත මාවත, බදුල්ල. Rathwatta Mawatha, Badulla, Sri Lanka.

මගේ අංකය
எனது இல.
My No. }

ඔබේ අංකය
உமது இல.
Your No. }

දිනය
திகதி
Date }

පකාදේ/03/5/2/70

2020-04-30

පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
බඩ ඉරිඟු බීජ මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීම
ලංසු සඳහා උපදෙස්, විස්තර, සහ කොන්දේසි

1.ලංසු ආරාධනය

මේ සමග ඉදිරිපත් කරන පිරිවිතරයන්ට අනුව බඩ ඉරිඟු බීජ මිලදී ගැනීම සඳහා උච්ච පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ලංසු කැඳවනු ලැබේ.

ලංසු පත් 2020.05.11 දින ප:ව: 2.30 දක්වා භාර ගන්නා අතර , සම්පූර්ණ කරන ලද ලංසුපත් 2020.05.11 දින ප:ව: 2.30 ට පෙර ලැබෙන සේ තැපෑල මගින්, විද්‍යුත් තැපෑල මගින් හෝ අතින් ගෙනවිත් බාර දිය යුතුය.

ලංසු අතින් ගෙනවිත් බාර දෙන්නේ නම් 2020.05.11 දින ප.ව.2.30 ට පෙර උච්ච පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂගේ නිල කාමරයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට ලංසු බහාලිය යුතුවේ.

විද්‍යුත් තැපෑල මගින් ලංසු ඉදිරිපත් කරන්නේ නම් පහත සඳහන් උපදෙස් මාලාව ඒ අයුරින්ම අනුගමනය කල යුතු වේ.

- 01 ඔබගේ ලංසු පහත සඳහන් විද්‍යුත් තැපෑල වෙත පමණක් එවිය යුතුය
procurementofagri@gmail.com
- 02 එමෙන්ම ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන ලංසුපත් pdf ගොනු ආකාරයෙන් එවිය යුතුය
- 03 ඔබගේ විද්‍යුත් තැපෑල ලිපිය විවර කල නොහැකි අන්දමින් මුරපදයකින් (Pass word) ආරක්ෂා කල යුතුය.
- 04 අදාල මුර පදය 2020-05-11 දින ප.ව 2.25-ප.ව 2.30 ත් අතර පහත සඳහන් ජංගම දුරකථන අංකය වෙත කෙටි පණිවිඩයක් මගින් එවිය යුතු වේ.

සභාපති ප්‍රසම්පාදන මණ්ඩලය - 071-8220632

05 ලංසු ලේඛන ආයතයේ ලිපි ශීර්ෂය සහිතව ඉදිරිපත් කල යුතු අතර ඉලෙක්ට්‍රොනික් අත්සන සහිතව පවතින්නේ නම් ඉතා වැදගත් වේ.

ඉහත උපදෙස් මාලාවට පරිබාහිරව ඉදිරිපත්වන ලංසු ප්‍රතික්ෂේප කිරීමට සිදු වේ

02.ලංසු ලේඛනවල පහත සඳහන් කරුණු ඇතුළත් විය යුතුය.

- සම්පූර්ණ කරන ලද ලංසු පත්
- මිල ආකෘතිය
- තාක්ෂණික පිරිවිතර
- ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය
- ආනයන කරු /නියෝජිත බවට තහවුරු කරන ලිපි ලේඛණ
- වැට් ලියාපදිංචි සහතිකය
- පසුගිය වසර 05 තුළ ඉහත ද්‍රව්‍ය අලෙවි කල ආයතන පිළිබඳ විස්තර
- ඉදිරි වර්ෂ 05 තුළ සේවා ලබා ගත හැකි බව පිළිබඳ සහතිකය

03.යෝග්‍යතාවය

ලංසුකරු අවම වශයෙන් වසර 05ක් වත් ශ්‍රී ලංකාව තුළ තමා විසින් මිල ගණන් ඉදිරිපත් කරන ද්‍රව්‍ය සැපයීම් කර තිබිය යුතුය.

04.ලංසු මිල ගණන් 2020.05.11 දින සිට 2020.06.11 දක්වා වලංගු විය යුතුය

05.ලංසු මිල ගණන් ශ්‍රී ලංකා රුපියල් වලින් ඉදිරිපත් කළ යුතු අතර ඇණවුම ලබා දුන් පසු ඇණවුම සම්පූර්ණ කිරීමට ගතවන කාලය දැක්විය යුතුය.

06.අනෙකුත් උපදෙස් හා කොන්දේසි

- ඉහත ද්‍රව්‍ය මොණරාගල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය හා බිබිල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය වෙත ප්‍රවාහණය කර දිය යුතුය
- සැපයුම සම්පූර්ණ කල පසු ගෙවීම් සිදු කරන අතර අත්තිකාරම් හෝ කොටස් මුදල් ගෙවීමක් සිදු නොකරයි.

07. මේ සම්බන්දව අවශ්‍ය වැඩි විස්තර 0552222318 දුරකථන අංක මගින් කාර්යාල වේලාවේදී විමසා ලබා ගත හැකිය

07.ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අවසාන තීරණය වේ.

ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ
 ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
 රත්වත්ත මාවත,
 බදුල්ල